

ආයතනයේ නම - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

පාර්ලිමේන්තුවේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද වාර්තා සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අංක 119(4) වත්මන් ගරු අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හා ගනු ලබන පියවර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.

நிறுவனத்தின் பெயர் - மாவட்ட செயலகம் நுவரெலியா

பாராளுமன்றத்தின் அரசு கணக்குக் குழுவினால் முன்வைக்கப்பட்ட அறிக்கை தொடர்பான நிலையியற் கட்டளை இலக்கம் 119(4) இன் கீழ் கௌரவ அமைச்சரின் அவதானிப்புகளும் மற்றும் அது தொடர்பாக எடுக்கப்படும் நடவடிக்கைகளும் பாராளுமன்றத்திற்கு சமர்ப்பித்தல்.

Name of the institution – District secretariat Nuwaraeliya

Sub mission of observations of Hon. Minister and steps taken with regard to the reports tabled by the committee on public Accounts in terms of standing order

No. 119(4)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද ස්ථාවර නියෝග 119 (4) සම්බන්ධයෙන් නිරීක්ෂණ හා ගනු ලබන පියවරයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 183

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය


<p>රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් පෙන්වා දෙන ලද අඩුපාඩු හා මගපෙන්වීම්</p>	<p>ගණන් දීමේ නිලධාරී විසින් ගත් ක්‍රියාමාර්ග</p>	<p>වර්තමාන ප්‍රගතිය</p>
<p>වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙලකර නොතිබීම</p>	<p>කාර්ය මණ්ඩල දැනුවත් කිරීම, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.</p>	<p>2021 වර්ෂයට නියමිත පරිදි පිළියෙලකර නියමිත දිනට ඉදිරිපත්කර ඇත.</p>
<p>විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත්කර තිබූ සෑම විගණන විමසුමක් සඳහාම මසක් තුළ පිළිතුරු සපයා නොතිබීම.</p>	<p>අදාළ අංශ එකතුකරගෙන විගණන විමසුමක් ලද වහාම පිළිතුරු සාකච්ඡාකර සකසා ඉදිරිපත්කරන ලෙස උපදෙස් දීම.</p>	<p>මසක් තුළ පිළිතුරු සපයා අවසන් කළ නොහැකි විමසුම් සඳහා අතුරු පිළිතුරු යොමුකර ඇත. අනෙකුත් සියළු විමසුම් සඳහා පිළිතුරු සපයා ඇත.</p>
<p>2017.06.26 දිනැති අංක 01/2017 දරන වත්කම් කළමනාකරණ චක්‍රලේඛයේ 07 ඡේදය ප්‍රකාරව 2018 වර්ෂයේදී මිල දී ගන්නා ලද වත්කම් හා අපහරණයන් පිළිබඳ තොරතුරු කොම්ප්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත්කර නොතිබුණි.</p>	<p>කාර්ය මණ්ඩල දැනුවත් කිරීම, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.</p>	<p>සියලුම වත්කම් හා අපහරණයන් සම්බන්ධ තොරතුරු කොම්ප්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙත මේ වන විට ඉදිරිපත්කර ඇත.</p>

<p>සංචිත වාහන සඳහා දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත්කර නොතිබුණි.</p>	<p>ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා මේ අනුව යම් ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.</p>	<p>මේවන විට සියලුම කාර්යාල ධාවන සටහන් හා මාසික සාරාංශ වාර්තා ද විගණකාධිපති වෙත නියමිත පරිදි ඉදිරිපත්කර ඇත.</p>
<p>වාහනයක් ගර්භිත වී මාස 06 වඩා අඩු කාලයකදී අපහරණයකර නොතිබුණි.</p>	<p>ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා මේ අනුව යම් ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.</p>	<p>කාර්යාලයේ පැවති බොහෝමයක් ගර්භිත වාහන අපහරණය හා වෙන්දේසි කිරීම් කටයුතු සිදුකර ඇවසන්ව ඇති අතර රාජ්‍ය නොවන සංවිධාන මගින් ලබා දී තිබූ වාහන 06 අයිතිය තහවුරු කිරීමේ ලේඛන නොමැති වූ බැවින් ඒ සම්බන්ධයෙන් කොමිට්ටුවේ ජනරාල් කාර්යාලය දැනුවත්කර ඉදිරි කටයුතු සිදුකරමින් පවතී.</p>
<p>2016.12.29 දිනැති අංක 2016/30 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 ඡේදයේ සඳහන් විධිවිධාන ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සතු වාහනවල ඉන්ධන දහනය වීම පිළිබඳව පරීක්ෂාකර නොතිබුණි.</p>	<p>කාර්ය මණ්ඩල දැනුවත් කිරීම, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.</p>	<p>2016.12.29 දිනැති අංක 2016/30 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 ඡේදයේ සඳහන් විධිවිධාන ප්‍රකාරව කටයුතු සිදුකර ඇත.</p>
<p>බැංකු සැසඳුම් ප්‍රකාශවලින් අනාවරණය වූ ගැලපුම් කළ යුතුව තිබූ ශේෂ සම්බන්ධයෙන් මු.රෙ. ප්‍රකාරව මසක් නිරවුල්කර නොතිබීම.</p>	<p>ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා මේ අනුව යම් ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.</p>	<p>මේවන විට ඊළඟ මාසය තුළ දීම කටයුතු සිදුකෙරේ.</p>


<p>වර්ෂයකට වඩා වැඩි කාලයක සිට පැවත එන හිග ණය ශේෂ පැවතීම.</p>	<p>ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා මේ අනුව යම් ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.</p>	<p>පළාත් පාලන ආයතනවලට ස්ථාන මාරුවී ගිය නිලධාරීන්ගේ ණය වාරික මාසිකව ප්‍රේෂණය කිරීම සිදු වේ. අනෙකුත් ස්ථානමාරුවී ගිය නිලධාරීන්ගේ ණය අයකරගෙන ඇත. වැඩ තහනම් කළ නිලධාරීන්ගේ ණය නීත්‍යානුකූලව කටයුතුකර කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරමි. නිලධාරීන් මේවන විට වාරික වශයෙන් ගෙවීමට කටයුතු කරමින් පවතී.</p>
<p>පොදු තැන්පත් ගිණුමේ කල් ඉකුත් වූ තැන්පතු සම්බන්ධයෙන් මු.රෙ. 571 ප්‍රකාරව කටයුතුකර නොතිබීම.</p>	<p>ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.</p>	<p>මේ වන විට වසර දෙක ඉක්ම වූ තැන්පතු නොමැත.</p>
<p>මු.රෙ. 371 ප්‍රකාරව නිකුත් කළ තත්කාර්ය අතුරු අග්‍රිම කාර්ය නිමවී මාසයක් ඇතුළත නිරවුල්කර නොතිබීම.</p>	<p>කාර්ය මණ්ඩල දැනුවත් කිරීම, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.</p>	<p>වර්තමානයවන විට මසක් තුළ පියවා ගැනීම සිදු කෙරේ.</p>
<p>ආයතනයේ පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවිය මගින් මහජනයාට පැමිණිලි හෝ ප්‍රශංසා සටහන් කිරීම සඳහා අවස්ථාව සලසා නොතිබීම.</p>	<p>කාර්ය මණ්ඩල දැනුවත් කිරීම, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම. හා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා තොරතුරු තාක්ෂණ නිලධාරීන් වෙත රාජකාරි පැවරීම</p>	<p>යාවත්කාලීන කොට අවශ්‍ය කටයුතු සිදුකර ඇත.</p>
<p>හඳුනාගත් තිරසර අරමුණු ඉලක්ක ලගාකර ගැනීම</p>	<p>කාර්ය මණ්ඩල දැනුවත් කිරීම, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල</p>	<p>තිරසර අරමුණු ඉලක්කකර ගනිමින් කාර්ය සාධනය හා ඉදිරි සැලසුම්</p>

මෑත බැලීම සඳහා කාර්ය සාධන ඉලක්ක නියමකර නොතිබුණි.	සාකච්ඡාකර දැනුවත් කිරීම හා ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.	සකස්කොට ඒ අනුව කටයුතු කරනු ලබයි.
ආයතනයේ තිරසර අරමුණු ඉලක්ක ළඟාකර ගැනීමට අදාළ වන නිශ්චිත පාර්ශව හඳුනාගෙන නොතිබුණි.	කාර්ය මණ්ඩල දැනුවත් කිරීම, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.	තිරසර අරමුණු වලට අනුව ඉදිරි සැලසුම් සකස්කර ඇත.
2018 අප්‍රේල් 27 දිනැති අංක MSDW/08/65 දරන තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ වක්‍රලේඛ විධිවිධාන අනුව ඉටුකළ යුතු තිරසර සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය සඳහා පත්කළ යුතු නියෝජිතයන් දෙදෙනා පිළිබඳ විස්තර තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය වෙත වාර්තාකර නොතිබුණි.	කාර්ය මණ්ඩල දැනුවත් කිරීම, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.	මේ වන විට සම්බන්ධීකරණය සඳහා පත්කළ නියෝජිතයන් දෙදෙනා පිළිබඳ විස්තර තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය වෙත වාර්තාකර ඇත.
2018 ජනවාරි 24 දිනැති අංක 02/2018 දරන රාජ්‍ය පරිපාලන වක්‍රලේඛයේ විධිවිධාන අනුව නිසි පරිදි සකස්කරනු ලැබූ මානව සම්පත් සැලැස්මක් පිළියෙලකර නොතිබුණි.	කාර්ය මණ්ඩල දැනුවත් කිරීම, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.	2021 වර්ෂයේ හා 2022 වර්ෂයන්ට අදාළව මානව සම්පත් සැලසුම් සකස්කර ඉදිරිපත්කර ඇත 2023 වර්ෂයට අදාළව මේවන විට සකස්කරමින් පවතී.
සකස්කරන ලද මානව සම්පත් සැලැස්ම මගින්	කාර්ය මණ්ඩල දැනුවත් කිරීම, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමණාකරන කමිටුවල	2021 වර්ෂයේ හා 2022 වර්ෂයන්ට අදාළව මානව සම්පත් සැලසුම්

එක් සේවකයෙකු සඳහා අවම වශයෙන් වර්ෂයකට පැය 12 ක අතිරේක පුහුණුවක් නියම කර නොතිබුණි.	සාකච්ඡාකර දැනුවත් කිරීම හා ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.	සකස්කර ඉදිරිපත්කර ඇත. එසේම පුහුණු සැලැස්මක්ද සකස් කර ඒ අනුව කටයුතු කර ඇත. කොරෝනා තත්වය, ආර්ථික ගැටළුව, ප්‍රවාහන ගැටළුව ආදී ගැටළු උද්ගත වූ අතර හැකි සෑම අයුරකින් ම පැය 12 ක අතිරේක පුහුණුවක් සෑම නිලධාරියෙකුටම යොමුවන පරිදි සැලසුම් සකසා සැලසුමට අනුව කටයුතු කරමි.
සැලසුම්ගත පුහුණු අභියෝගාත්මක ලබා දී තිබූ පුහුණු අභියෝග ප්‍රමාණය 50% ට වඩා අඩු මට්ටමක පැවතුණි.	කාර්ය මණ්ඩල දැනුවත් කිරීම, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් විගණන කළමනාකරන කමිටුවල සාකච්ඡාකර දැනුවත් කිරීම හා ඇගයීමට භාජනය වන කරුණක් සඳහා ඉදිරි ඇගයීම් වලදී ලකුණු අඩුවුවහොත් එය නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීමේදී ද සෘජුවම බලපාන බව පෙන්වා දීම.	2023 වර්ෂයට වෙන්වන ලද ප්‍රතිපාදන ප්‍රමාණය මත, 50% ට වැඩි මට්ටමට ගෙන ඒමට කටයුතු කරමි.

  
 ප්‍රධාන ගණකාධිකාරී,  
 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,  
 නුවරඑළිය.

පී. ඩී. ඩී. දමයන්ති  
 ප්‍රධාන ගණකාධිකාරී  
 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  
 නුවරඑළිය.

  
 දිස්ත්‍රික් ලේකම්,  
 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,  
 නුවරඑළිය.

පී. ඩී. ඩී. දමයන්ති, පී. ඩී. ඩී. දමයන්ති  
 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / දිස්ත්‍රික් ලේකම්  
 ප්‍රධාන ගණකාධිකාරී

## ලේකම්තුමාගේ නිර්දේශය

---

දිස්ත්‍රික් ලේකම් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග නිර්දේශ කරන අතර පෙන්වා දී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් පෞද්ගලික අවධානය යොමු කරමින් ඒවා නිවැරදි කරන ලෙස දිස්ත්‍රික් ලේකම්ට උපදෙස් ලබා දී ඇත.



නිල් බණ්ඩාර හපුහිත්ත


ලේකම්,

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා  
පළාත් පාලන අමාත්‍යාංශය

## ඇමතිතුමාගේ නිර්දේශය හා ගෙන ඇති ක්‍රියාමාර්ග

---

රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දී ඇති උපදෙස් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් එම අඩුපාඩු නැවත ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මා විසින් අමාත්‍යාංශ ලේකම්තුමා වෙත උපදෙස් ලබා දී ඇති අතර එම ක්‍රියා මාර්ග මගින් 2023 වර්ෂය තුළ දී සාධනීය මට්ටම ප්‍රශස්ත මට්ටමට ලඟාකර ගැනීමට අපේක්ෂා කරමි.



දිනේෂ් ගුණවර්ධන (පා.ම.)

අග්‍රාමාත්‍යතුමා සහ

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා  
පළාත් පාලන අමාත්‍ය.